

මාර්ගගත ඉගෙනුම් අභියෝගය: මගේ කතාව - නිලිස් ආධ්‍යානය
 (Online learning challenge: My story) – NILIS Episode

අධ්‍යාපනය ජය ගත හැක්කේ අභියෝග මතින් බව නොරහසකි. මේ වන විට ඔබ ද ඔබේ හෝ දරුවන් ගේ මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා විවිධ බාධක කම්කටොලු මතින් ඉදිරියට යන බව අපි විශ්වාස කරමු. ගෙදර දොර සිටියදී ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් වේලාව වෙන් කිරීම මෙන් ම අදාළ තාක්ෂණික මෙවලම් නොමැති වීම, තාක්ෂණය පිළිබඳ දැනුම සහ අත්දැකීම් මද කම, හෝ මේ සඳහා වැය වන අමතර වියදම් ඔබට ගැටලුවක් වී තිබිය හැකිය. ඒ අතර එම අභියෝග ජය ගත් ආකාරය පිළිබඳ ආකර්ශනීය කතන්දර ද තිබෙන්නට පුළුවන. මුල් වරට මාර්ගගත අධ්‍යාපනයට පිවිසීමේ දී ඔබට දැණුණු හැඟීම් මෙන් ම මතු වූ ගැටලු, ඒවා විසඳා ගත් ආකාරය ඔබට ම සුවිශේෂී වන්නට ද පිළිවන. ඔබේ කතාව තවත් අයකුට ආදර්ශයක් ද විය හැකි ය.

‘මාර්ගගත ඉගෙනුම් අභියෝගය: මගේ කතාව’ එවැනි කතන්දර රැස් කිරීමේ ව්‍යාපෘතියකි. එවන් කතන්දර ලියා හෝ, හඬ පටිගත කර හෝ, වීඩියෝවක් ලෙස හෝ වෙනත් ආකෘතියකින් අප වෙත යොමු කරන්න. කතාවට අදාළ පුද්ගලයන් හෝ ස්ථානවල ඡායාරූප එකතුවක් ලෙස ද එය ඉදිරිපත් කළ හැකි ය. අනුමත ආකෘති සඳහා පහත දැක්වෙන ලැයිස්තුව බලන්න.

තෝරා ගත් එවැනි සත්‍ය කතා එකතුවක් පළ කිරීම සහ හොඳම කතන්දර සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ අරමුණු අතර වේ. කෙසේ වෙතත් ඔබ ගේ පෞද්ගලිකත්වය සුරැකීමට ද අපි බැඳී සිටිමු.

තරගය කොළඹ විශ්වවිද්‍යාලය මගින් 2020 මාර්තු සිට මැයි මස දක්වා ලබා දුන් මාර්ගගත අධ්‍යාපන අවස්ථාවලට ක්‍රියාකාරීව සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවෘත ය. අවම හෝ උපරිම වයස් සීමාවක් නැත. සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ. සියලු අයදුම්පත් සහ ඉදිරිපත් කිරීම් පහත දැක්වෙන ලිපිනයේ ඇති පෝරමය පුරවා ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ යුතු ය.

<https://forms.gle/DF2BoqpHVwKL7duc8>

ඉදිරිපත් කිරීම් යොමු කිරීම 2020 ජූනි 15 වැනිදා රාත්‍රී 12.00 න් අවසන් වේ. ඒවා සියල්ල වලංගු ආකෘතියකින් මාර්ගගත පෝරමයට ම ඇමිණිය යුතු ය (attach). වලංගු ආකෘති සහ ඒවායේ උපරිම දිග පහත දැක්වේ.

වර්ගය	වලංගු ආකෘති	උපරිම දිග
වීඩියෝ	mp4, mov, m4a, m4v, wmv	විනාඩි 05
හඬ/ශබ්දය	mp3, wav	විනාඩි 05
චිත්‍ර/චිත්‍රක/ඡායාරූප	jpg, jpeg, png	A4 පිටු 05
පෙළ (text)	txt, doc, docx, pdf	A4 පිටු 05
ඉදිරිපත් කිරීම් (presentations)	ppt, pptx, pdf	ස්ලයිඩ් 10

එක් ඉල්ලුම් පත්‍රයක අඩංගු විය යුත්තේ එක් ආකෘතියක් පමණි. එහෙත් විවිධ ආකෘතිවලින් ඉල්ලුම්පත් කිහිපයක් යොමු කළ හැකි ය. එක් ශිෂ්‍යයකු, ශිෂ්‍යාවක ගේ ඉදිරිපත් කිරීමේ ගොණුවක උපරිම ප්‍රමාණය 10MB නොඉක්මවිය යුතු ය.

ඔබේ ඉදිරිපත් කිරීම ඉහත ආකෘතියකින් නැති නම් හෝ ගොණුවේ ප්‍රමාණය ඉහත සීමාව ඉක්මවයි නම්, අදාළ ආකෘතිවලට හරවා ගැනීම හෝ ගොණුවේ ප්‍රමාණය අඩු කිරීම සඳහා හැන්ඩ්බ්‍රේක් (<http://handbrake.fr>) වැනි නොමිලයේ ලබා ගත හැකි නිදහස් යෙදවුමක් භාවිත කළ හැකි ය. ඔබට තවදුරටත් ගැටලු ඇතොත් 0714433624 අංකයට වටිස්ඇප් කිරීමෙන් විමසන්න.